

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මන්නාරම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මන්නාරම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳව විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ පරිපාලන වියදම් සහ අගය එකතු කළ බදු එකතුව රු. 1,492,425 ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	ජර්නල් සටහන් මගින් නිවැරදි කරන ලද බව.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළයුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ සභා අරමුදලින් ඉටුකළ රු. 930,600ක් වටිනා මූලධන කාර්යයන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ සන්නිවේදන කුළුණු ගාස්තු, පාරිසරික බලපත්‍ර ගාස්තු සහ වෙළෙඳ බලපත්‍ර 22 ක ගාස්තු හිඟ ආදායම් එකතුව රු. 158,192ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	ඒවා මුළුමනින්ම අයකර ගැනීමට පියවර ගෙන ඇති බව.	-එම-
(ඈ) සභාව සතු උද්‍යාන 03ක්, ක්‍රීඩා පිට්ටනි 02ක්, පොදු ලිං 29ක්, සුසාන භූමි 02ක්, සන අපද්‍රව්‍ය ගැඹුරු වලවල් 02ක්, පෙර පාසල් 01ක්, සානකාගාර 03ක් පිහිටි ඉඩම්, වෙළෙඳපොල ඉඩම් 06ක් සහ ඉඩම් කැබැලි 16ක වටිනාකම ඇස්තමේන්තු කර ගිණුම්ගත කර නොතිබුණි.	ප්‍රත්‍යාගණනය කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ මූලධන වියදම් රජයේ ප්‍රදාන ශේෂය හා ස්ථාවර වත්කම් ශේෂය අතර එකතුව රු. 29,083,581ක වෙනස්කම් පැවැතුණි.	ජර්නල් සටහන් මගින් කරන ලද බව.	මූල්‍ය ප්‍රකාශනවල ශේෂ අදාල මූලාශ්‍ර ලියවිලි සමඟ සැසඳීමට පියවර ගතයුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ)	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තියේ IX (ආ)	ගාස්තු පැනවීම් සම්බන්ධයෙන් අතුරු ව්‍යවස්ථා සම්පාදනය කර ගැසට් පත්‍රයේ පල නොකර රු.1,265,500ක කසල බැහැර කිරීමේ ගාස්තු අයකර තිබුණි.	වාහන කුලී යන පදනමින් සභා ප්‍රකාරව, තීරණ ප්‍රකාරව අයකරනු ලබන බව.	යන පනතේ ප්‍රකාරව, අයකිරීමට ගතයුතුය.	විධිවිධාන ගාස්තු පියවර
(ආ)	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 වගන්තිය	සමාලෝචිත වර්ෂයේ සභාව විසින් දේපළ බදු අයකළ යුතුව පැවැති දේපළ 3,440කට K ආකෘති පත්‍ර බෙදාහැර නොතිබුණි.	දේපළ සඳහා ආකෘති පත්‍ර බෙදාහරිමින් පවතින බව.	යන පනතේ අනුව කටයුතු කළ යුතුය.	විධිවිධාන
(ඇ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571 (1), (2) හා (3)	වර්ෂ 02කට වඩා අධික රු.108,000ක කල් ඉකුත් වූ තැන්පතු 22ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	තැන්පතු ආපසු මුදල් ගෙවීමේ ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	මුදල් ප්‍රකාරව, ගතයුතුය.	රෙගුලාසි ක්‍රියාමාර්ග

2 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම් ඉක්ම වූ ආදායම රු. 35,607,314 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම් ඉක්ම වූ ආදායම රු. 20,004,324 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු කුලී	305,469	597,211	522,650	74,561	92,318	92,318	3,169	89,149
	9,725,700	11,689,968	11,218,967	471,001	12,616,338	11,497,067	11,329,586	167,481
බලපත්‍ර ගාස්තු වෙනත් ආදායම්	2,292,250	2,173,561	2,173,561	-	935,500	2,606,431	2,606,431	-
	1,622,170	6,562,252	6,562,252	-	1,244,600	2,049,620	2,049,620	-
එකතුව	13,945,589	21,022,992	20,477,430	545,562	14,888,756	16,245,436	15,988,806	256,630

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පසුගිය වර්ෂ 02 සිට 13ක් දක්වා කාලයක් පැරණි වරිපනම් හා බදු, කඩකුලී සහ ජේසිබී, මෝටර් රෝලර්, මෝටර් ග්‍රේඩර් හිඟහිටි කුලී ශේෂ එකතුව රු. 3,534,483 ක් අයකර ගැනීමට සුදුසු පියවර ගෙන නොතිබුණි. එසේම, 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ ගාස්තු රු.33,875,447ක් විය.	හිඟමුදල් අයකිරීමට කටයුතු කරමින් පවතින බව.	හිඟමුදල් කඩිනමින් අයකර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතු වල පවතින රු. 24,153,662 ක ශේෂය උපයෝගී කර 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ IV පරිච්ඡේදයේ 108 වගන්තියේ සඳහන් පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල නොයොදවා බැංකුවේ පොලී ආදායම් ඉපයීමේ අරමුණින් තැන්පත් කර තිබුණි.	සුදුසු සංවර්ධන ව්‍යාපෘතීන් හඳුනාගෙන ස්ථාවර තැන්පතු උපයෝගී කරමින් ඒවා ඉටුකිරීමට ක්‍රියාමාර්ග ගනු ලබන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව, පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල අතිරික්ත මුදල් යෙදවීමට පියවර ගත යුතුය.
(ආ) වාර්ෂිකව ලංසු කැඳවා ලබාදෙන තාල්වූපාඩු කුකුළු මස්කඩය ලංසු කැඳවා ලබානොදීමෙන් සභාවට රු.146,450ක ආදායම් අහිමි වී තිබුණි.	එම කඩකාමරය කිසිදු අයෙකු බදු නොගන්නා බව.	කුලියට ලබාදීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.
(ඇ) වසර 03කට වරක් අළුත්කළ යුතුව තිබූ කඩකාමර 17ක දිර්ඝකාලීන කුලී ගිවිසුම් නැවත අළුත් නොකර අඛණ්ඩව පසුගිය වර්ෂ 03 සිට 14ක් දක්වා කාලයක් කුලියට දී තිබුණි.	ගිවිසුම් අළුත්කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බව.	කුලී ගිවිසුම් නියමිත කාල පරිච්ඡේදයන්හි අළුත් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව, පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය	අනුකූලතා සහතිකය ලබාගන්නා ලෙසට දැනුම් දීම් සිදුකර ඇති බව.	අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගතයුතුය.

(COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 107ක් සඳහා අනුකූලතා සහතිකය ලබාදී නොතිබුණි.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දේශීය සංවර්ධන ප්‍රදාන යටතේ 2023 වර්ෂයේදී එකතුව රු. 4,801,445කට මිලදී ගෙන තිබූ වර්ග 05 ගොම් පොහොර සෑදීමේ යන්ත්‍ර අදාල අරමුණු සඳහා වර්තමානය වන විටත් භාවිතා නොකර ප්‍රධාන කාර්යාල වාහන අංගනයේ වර්ෂයකට අධික කාලයක සිට රඳවා තබා තිබුණි.	යන්ත්‍ර භාවිතා කිරීමට පියවර ගනිමින් පවතින බව.	වත්කම් පූර්ණ වශයෙන් උපයෝජනය කිරීමට පියවර ගතයුතුය.
(ආ) අළුත්වැඩියා කළහැකි වාහන 02ක් පසුගිය වර්ෂ 08 සිට 14 කට අධික කාලයක සිට අභාවිත තත්ත්වයේ පැවැතුණි.	මේ පිළිබඳව ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.	වාහන අභාවිත තත්ත්වයේ නොතැබීමට පියවර ගතයුතුය.
(ඇ) සභාවේ භාවිතයේ පවතින වාහන 05ක් වර්ෂ 02 සිට 20කට අධික කාලයක සිට අයිතිය සභාවට පවරා ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	හිමිකාරිත්වය මාරුකිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	සභාව සතු වත්කම්වල හිමිකාරිත්වය නිරවුල් කර ගතයුතුය.

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තුගත ආදායම් සහ වියදම් , තර්ෂ ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී ආදායම් විෂයන් 05ක සියයට 15 සිට සියයට 96ක් දක්වාත්, වැය විෂයන් 05ක සියයට 14 ක සිට සියයට 78ක් දක්වා විචලනයන් පැවැතීමෙන් අයවැය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	පිළිතුරු ලබාදී නොමැති.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළයුතුය.